

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුයැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර ආයතනයේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය විශ්වවිද්‍යාලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධ විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ. මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, චේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව.
- යම් අදාළ ලිඛිත නීතියකට ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවීම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරීත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරී බලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරීත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරී බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්වා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබා ගැනීමට ප්‍රමාණවත් “ මනාලෙස සැලසුම් කරන ලද ” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

1.5.2 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07 හි 65 ඡේදය ප්‍රකාරව ජංගම නොවන වත්කම්වල ඵලදායී ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය කර නොතිබීම හේතුවෙන් පිරිවැය රු. 17,259,976 ක් වූ දේපල පිරියත සහ උපකරණ සම්පූර්ණයෙන් ක්ෂය කර තිබූ නමුත් සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතුණි. ඒ අනුව ඇති වූ ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 03 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි.	ස්ථාවර වත්කම් ලේඛනය සකස් කිරීම අවසන් කිරීමෙන් පසු සම්පූර්ණයෙන්ම ක්ෂය වූ වත්කම් ප්‍රත්‍යාගණනය කිරීම සිදු කරනු ලැබේ.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව කටයුතු කල යුතුය.

- | | | | |
|-----|---|--|---|
| (ආ) | 2019 වර්ෂයේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ආයතනයට අක්කර 05 ක ඉඩමක් පරිත්‍යාග කර තිබුණද ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07 අනුව ඉඩමේ වටිනාකම ගිණුම්ගත කර නොතිබුණි. | මෙම ඉඩම තක්සේරු කර දෙන ලෙස දැනටමත් තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත. කෙසේ වුවද, මෙය මූල්‍ය ප්‍රකාශනවල පිටු අංක 09 හි පරිත්‍යාග යටතේ අනාවරණය කර ඇත. | ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව කටයුතු කළ යුතුය. |
| (ඇ) | ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 09 හි 12 ඡේදය ප්‍රකාරව 2020 දෙසැම්බර් 31 දිනට පැවති අධ්‍යයන උපකරණ තොග ශේෂය වූ එකතුව රු. 500,220 ක් හා පාරිභෝජ්‍ය භාණ්ඩ 98 ක වටිනාකම තොග ලෙස ගිණුම්ගත කර නොතිබුණි. | 2021 වර්ෂයේ සිට නඩත්තු ඒකකයේ සහ දෘෂ්‍ය හා තාක්ෂණික කලා දෙපාර්තමේන්තුවේ පාරිභෝජ්‍ය ද්‍රව්‍යවල තොග ශේෂය වාර්තා කරන දිනට ගිණුම්වල ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබේ. | ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව කටයුතු කළ යුතුය. |

1.5.3 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2007 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා ලැබී උපයෝගී කර ඇති රු. 2,500,000 ක් වූ වෙනත් ප්‍රදාන ක්‍රමක්ෂය කර නොතිබූ අතර එම අගය වෙනත් ප්‍රදාන ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.	මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කරනු ලබන අතර 2021 මූල්‍ය ප්‍රකාශනවල නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ.	අදාළ තොරතුරු සොයා ගැනීමට කටයුතු කර ඒ අනුව ගිණුම් පොත්වල අදාළ ගැලපීම් කිරීමට කටයුතු කළ යුතුය.

1.6 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු ගිණුම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>වර්ෂ 02 සිට 08 දක්වා ලැබියයුතු රු. 2,950,935 ක් 2020 දෙසැම්බර් 31 දින දක්වාම අයකර ගෙන නොතිබුණි.</p>	<p>සේවකයින් 06 දෙනෙකුගෙන් අයවිය යුතු රු. 701,732 ක මුදලක් ඔවුන්ගේ විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලින් හෝ ඇපකරුවන්ගේ අයකර ගැනීමට කටයුතු කරනු ලැබේ. ගිවිසුම් කඩ කිරීම මත අයවිය යුතු රු. 2,128,637 ක මුදල සඳහා අර්ථසාධක අරමුදලින් ප්‍රතිපූර්ණය කර ගැනීම සඳහා අයදුම්පත මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව වෙත ඉදිරිපත් කර ඇත. අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ලැබිය යුතු රු. 94,190 ක මුදල කපා හැරීමට හා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් රු. 26,735 ක් අයකර ගැනීමට කටයුතු කරනු ලැබේ.</p>	<p>ලැබියයුතු මුදල් තවදුරටත් ප්‍රමාද වීමකින් තොරව අයකර ගැනීමට කටයුතු කල යුතුය.</p>

1.6.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>වර්ෂ 02 ඉක්මවූ එකතුව රු. 536,942 ක් වූ ගෙවිය යුතු හා උපචිත වියදම් නිරවුල් කිරීමකින් තොරව පැවතුණි.</p>	<p>අදාල සැපයුම්කරුවන්ගෙන් ඉල්ලීමක් නොමැති වීම නිසා රු. 495,162 ක් වූ ගෙවිය යුතු මුදල ගිණුම් පොත්වලින් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ. මුදල් රෙගුලාසි 396 අනුව රු. 10,000 ක ශේෂය නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ. මුදල් රෙගුලාසි 571 අනුව ඉදිරිපත් නොකල වෙක්පත් ඇතුලත් උපචිත වියදම් ශේෂය වූ රු. 25,280 හා රු. 6,500 ක ශේෂය නිරවුල් කිරීමට කටයුතු කරනු ලැබේ.</p>	<p>ගෙවිය යුතු හා උපචිත වියදම් නිරවුල් කිරීමට කටයුතු කල යුතුය.</p>

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය	(i) මුදල් රෙගුලාසි 396 ආයතනය විසින් නිකුත් කර වර්ෂ 02 සිට 04 දක්වා කාලයක් ගත වූ රු. 38,850 ක් වටිනා වෙක්පත් 12 ක් ගෙවීම් කටයුතු සඳහා ඉදිරිපත් කර නොතිබුණි. කෙසේ වුවද, මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කිරීමකින් තොරව මෙම ඉදිරිපත් නොකළ වෙක්පත් සියල්ල අවලංගු කර බැරකම් ලෙස දක්වා තිබුණි.	මුදල් රෙගුලාසි 396 පරිදි පියවර ගැනීමට කටයුතු කරනු ලබන අතර ගිණුම් පොත්වලින් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ.	මුදල් රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතුය.
ii. මුදල් රෙගුලාසි 571	වර්ෂ 05 ඉක්මවූ කොන්ත්‍රාත්කරුවකුගේ රඳවා ගැනීම් මුදල් රු. 234,365 ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.	මුදල් රෙගුලාසි 571 අනුව කටයුතු කර ආදායමට ගැනීමට කටයුතු කරනු ලැබේ.	මුදල් රෙගුලාසි අනුව කටයුතු කළ යුතුය.
(ආ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන ආයතන සංග්‍රහයේ XX පරිච්ඡේදයේ 3(1) වගන්තිය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 2017 ජූලි 10 දිනැති අංක 10/2017 දරන වක්‍රලේඛ ලිපිය	සියලුම කාර්යමණ්ඩලය තම පැමිණීම් හා පිටවීම් ඇඟිලි සලකුණු යන්ත්‍රයේ සටහන් කළ යුතුය. කෙසේ වුවද අධ්‍යයන කාර්යමණ්ඩලය සිය පැමිණීම් හා පිටවීම් ඇඟිලි සලකුණු යන්ත්‍රයේ සටහන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර මේ සම්බන්ධයෙන් සතුටුදායක පාලනයක් දක්නට නොවීය.	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක වන පරිදිම අධ්‍යයන කාර්යමණ්ඩලය ඔවුන්ගේ පැමිණීම් හා පිටවීම් ඇඟිලි සලකුණු යන්ත්‍රයේ සටහන් කරනු නොලැබේ.	වක්‍රලේඛයට අනුව අවශ්‍ය පියවර ගත යුතුය.

(ඇ) 2013 අප්‍රේල් 10 දිනැති අංක 04/2013 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වක්‍රලේඛ ලිපිය සමාලෝචිත වර්ෂයට අදාළව වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ කටයුතු පැවැත්විය යුතු අතර සමීක්ෂණ වාර්තා 2021 මාර්තු 17 වන දිනට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කල යුතුව තිබුණි. කෙසේ වුවද එම වාර්තා මේ දක්වා විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි. තවද ආයතනය ආරම්භ කල දින සිට පුස්තකාල පොත් පිළිබඳ සමීක්ෂණ කටයුතු සිදු කරනු ලැබේ. සමාලෝචිත වර්ෂයට අදාළව කළමනාකරණ මණ්ඩලයේ අනුමැතිය ලද විගස එම වාර්තා ඉදිරිපත් කරනු ලැබේ. 2021 වර්ෂයේ සිට භාණ්ඩ සමීක්ෂණ වාර්තා නියමිත වේලාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබේ. 2021 වර්ෂයේ සිට ඉදිරියට පුස්තකාල පොත් පිළිබඳ සමීක්ෂණ කටයුතු සිදු කරනු ලැබේ.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 1,694,493 ක අතිරික්තයක් වූ අතර, ඊට ප්‍රතිරූපව ඉකුත් වර්ෂයේ උනන්දුවය රු. 23,344,485 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.25,038,978 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට රජයේ ප්‍රදාන හා අනෙකුත් ආදායම් රු. 20,943,860 කින් වැඩිවීම සහ අනෙකුත් මෙහෙයුම් වියදම්, ගිවිසුම්ගත සේවා සහ සැපයුම් හා පාරිභෝජන වියදම් රු. 12,769,144 කින් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 අනුපාත විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂය තුළ ජංගම අනුපාතය හා ක්ෂණික අනුපාතය පිළිවෙලින් 1.58 හා 1.43 ක පැවතුන අතර පසුගිය වර්ෂය හා සසඳන කල ගෙවිය යුතු මහපොල ශිෂ්‍යාධාර හා උපචිත වියදම් පිළිවෙලින් රු. 2,020,000 කින් හා රු. 2,075,604 කින් අඩු වී තිබීම නිසා ජංගම අනුපාතය 0.04 කින් වැඩි වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 අරමුදල් උන උපයෝජනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2016 වර්ෂයේ සිට නියමිත වර්ෂවල පර්යේෂණයන් ඉදිරිපත් නොකල කාර්යමණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකු වෙනුවෙන් පර්යේෂණ දීමනා ලෙස රු. 3,885,993 ක ප්‍රතිපාදන වෙන්කර තිබුණද එම ප්‍රතිපාදන පර්යේෂණ සඳහා භාවිතයට ගැනීමකින් තොරව නිෂ්ක්‍රීයව පැවතුණි.	මෙම ප්‍රතිපාදන 2016 වර්ෂයේ සිට ගිණුම්වල නිෂ්ක්‍රීයව පැවතෙන බැවින් කපාහැරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලබන අතර පර්යේෂණ දීමනා සඳහා හිමිකම් ලබාදී ඇති අදාල අධ්‍යයන කාර්යමණ්ඩලය විසින් ඉල්ලීම් ඉදිරිපත් කර නොතිබුණි.	අදාල අරමුණු සඳහා ප්‍රතිපාදන භාවිතා කිරීමට පියවර ගත යුතුය.

3.2 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>විගණනයට ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව සමාලෝචිත වර්ෂය අවසාන දිනට පැවති අධ්‍යයන කාර්යමණ්ඩලයේ පුරප්පාඩු 13 හා අනධ්‍යයන කාර්යමණ්ඩලයේ පුරප්පාඩු 44 මෙම වාර්තාවේ දිනය දක්වාම පිරවීමට කටයුතු කර නොතිබුණි.</p>	<p>අධ්‍යයන කාර්යමණ්ඩල පුරප්පාඩු 13 අතරින් නාවකාලික සහකාර දේශක තනතුරු 06 ක් හා අධ්‍යයන කාර්යමණ්ඩල 05 ක් 2020 නොවැම්බර් මාසයේ බඳවාගෙන ඇති අතර, අධ්‍යයන කාර්යමණ්ඩල තනතුරු 05 පිරවීම සඳහා කටයුතු කරගෙන යනු ලැබේ. අධ්‍යයන කාර්යමණ්ඩල පුරප්පාඩු 44 පිරවීම සඳහා 2021 ජනවාරි මාසයේ අමාත්‍යාංශය විසින් නම් ලැයිස්තුවක් ලබාදී ඇති අතර එම ලැයිස්තුවේ විභාගය පැවැත්වීම සඳහා සුදුසුකම් සහිත ප්‍රමාණවත් අයදුම්කරුවන් සංඛ්‍යාවක් නොසිටි බැවින් අමාත්‍යාංශයෙන් නැවත ඉල්ලීමක් කර ඇත.</p>	<p>පුරප්පාඩු පිරවීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය.</p>

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) 2019 වර්ෂය සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම අනුව නව උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා 11 ක් හඳුන්වාදිය යුතුව තිබුණද 2021 අප්‍රේල් 15 දින වන විටත් නව උපාධි පාඨමාලා කිසිවක් ආරම්භ කිරීමට ආයතනය කටයුතු කර නොතිබුණි.</p>	<p>ආයතනයේ ක්‍රියාකාරී සැලැස්ම හා උපායමාර්ගික සැලැස්ම කාලීන අවශ්‍යතාවය අනුව සංශෝධනය කිරීමට පියවර ගනු ලැබේ.</p>	<p>නව පශ්චාත උපාධි පාඨමාලා ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය.</p>

(ආ) සමාලෝචිත වර්ෂය සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම අනුව ඉලක්ක 05 ක් යටතේ ක්‍රියාකාරකම් 90 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි. එසේ වුවද ක්‍රියාකාරකම්වලින් සියයට 60 ක් සම්පූර්ණ කර නොතිබුණි. ක්‍රියාකාරකම් 12 ක ප්‍රගතිය සියයට 50 කට අඩු ප්‍රගතියක් පෙන්නුම් කර තිබුණි.

කෝවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් ප්‍රගතිය ළඟා කර ගැනීමට නොහැකි විය. කෙසේ වුවද, 2021 වර්ෂයේ සිට ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය ත්‍රෛමාසිකව සමාලෝචනය කිරීමට පියවර ගනු ලැබේ.

4.2 තිරසර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ලේකම්ගේ 2017 අගෝස්තු 14 දිනැති අංක NP/SP/SDG/17 දරන චක්‍රලේඛය හා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය අනුව සෑම රාජ්‍ය ආයතනයක් විසින්ම තිරසර සංවර්ධන අරමුණු හඳුනාගැනීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය. කෙසේ වුවද තිරසර සංවර්ධන අරමුණු හඳුනාගැනීම සඳහා සහ එම අරමුණු මැනීම සඳහා අවශ්‍ය දර්ශක හඳුනාගැනීම සඳහා පියවර ගෙන නොතිබුණි.</p>	<p>වාර්ෂික වාර්තාවේ තිරසර සංවර්ධන සංකල්පය හඳුනාගෙන තිබුණි. කෙසේ වුවද ආයතනයේ ක්‍රියාකාරී සැලැස්මේ හා උපායමාර්ගික සැලැස්මේ තිරසර සංවර්ධන අරමුණු හඳුනාගැනීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබේ.</p>	<p>තිරසර සංවර්ධන අරමුණු හඳුනාගැනීම සඳහා පියවර ගත යුතුය.</p>